

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ



دَوْلَتِ بَرْدُ بَرْدِ بَرْدِ بَرْدِ بَرْدِ
دَوْلَتِ بَرْدِ بَرْدِ بَرْدِ بَرْدِ

دَوْلَتِ بَرْدِ بَرْدِ بَرْدِ بَرْدِ

TAT-CA-B/2020/020

دَوْلَتِ بَرْدِ بَرْدِ بَرْدِ

دَوْلَتِ بَرْدِ بَرْدِ بَرْدِ بَرْدِ

دَوْلَتِ بَرْدِ بَرْدِ بَرْدِ بَرْدِ

دَوْلَتِ بَرْدِ بَرْدِ بَرْدِ بَرْدِ

دَوْلَتِ بَرْدِ بَرْدِ بَرْدِ بَرْدِ

16 دَوْلَتِ بَرْدِ بَرْدِ

دَوْلَتِ بَرْدِ بَرْدِ بَرْدِ

22 دَوْلَتِ بَرْدِ بَرْدِ



ديسون سرويسون ديونو تلميحى ديونو

ديسون سرويسون عريضو تلميحى ديونو :
 ديسون سرويسون عريضو تلميحى ديونو (ديسون سرويسون)
 ديونو سرويسون، ديونو سرويسون ديونو ديونو ديونو
 ديونو ديونو، ديونو ديونو ديونو ديونو ديونو
 ديونو ديونو، ديونو ديونو ديونو ديونو ديونو
 ديونو ديونو، ديونو ديونو ديونو ديونو ديونو

ديسون سرويسون عريضو تلميحى ديونو :
 ديونو ديونو ديونو ديونو ديونو ديونو
 (ديسون سرويسون عريضو تلميحى ديونو سرويسون ديونو : C-353/2005)

ديسون سرويسون عريضو تلميحى ديونو :
 ديونو ديونو ديونو ديونو ديونو ديونو (ديسون سرويسون عريضو تلميحى ديونو سرويسون ديونو : P-
 (0178/2002)

ديسون سرويسون عريضو تلميحى ديونو :
 ديونو ديونو ديونو ديونو ديونو ديونو

ديسون سرويسون عريضو تلميحى ديونو :
 11 ديونو ديونو 1442
 30 ديونو ديونو 2020

ديسون سرويسون عريضو تلميحى ديونو :
 12 ديونو ديونو 1442
 31 ديونو ديونو 2020

¹ ديونو سرويسون ديونو 2010/3 (ديونو سرويسون ديونو ديونو ديونو) 44 ديونو ديونو ديونو (ديونو ديونو ديونو ديونو ديونو)



දැනට සිදු වෙමින් වටිනාකම

1000638/AUDN-BPT/LBD/2018/02	ආදායම් බදු සේවය:
1000638/AUDN-BPT/LBD/2019/01	
2018 ජූ 28	ප්‍රවේශයේ (වැටුප් ගෙවීම්):
2019 ජූ 27	
1 ජූ 2016 සිට 31 ජූ 2017	ආදායම් බදු දීම:
උපරිම	උපරිම මිලදී ගැනීම:
1000638/NOTA-BPT/LBD/2019/09	ප්‍රවේශයේ උපරිම මිලදී ගැනීමේ (වැටුප් ගෙවීම්):
AR-LBD/BPT/2019/089	ආදායම් බදු සේවය:
USD 1,712,252.00 (වැටුප් ගෙවීම් මගින් සකස් කළ)	ආදායම් බදු සේවයේ වැටුප් ගෙවීම් මගින්:
2019 ජූ 08	ආදායම් බදු සේවය:
-	උපරිම මිලදී ගැනීමේ (වැටුප් ගෙවීම්):
2020 ජූ 26	ආදායම් බදු සේවය:
-	ආදායම් බදු සේවය:
USD 1,712,252.00 (වැටුප් ගෙවීම් මගින් සකස් කළ)	ආදායම් බදු සේවයේ වැටුප් ගෙවීම් මගින්:
2020 ජූ 21	ආදායම් බදු සේවය:
-	උපරිම මිලදී ගැනීමේ (වැටුප් ගෙවීම්):
220-OA/2020/10	ආදායම් බදු සේවයේ වැටුප් ගෙවීම් මගින්:
2020 ජූ 30	ආදායම් බදු සේවය:
USD 1,712,252.00 (වැටුප් ගෙවීම් මගින් සකස් කළ)	ආදායම් බදු සේවයේ වැටුප් ගෙවීම් මගින්:
USD 513,676.00 (වැටුප් ගෙවීම් මගින් සකස් කළ)	ආදායම් බදු සේවයේ වැටුප් ගෙවීම් මගින්:
2020 ජූ 21	ආදායම් බදු සේවය:
220-OA/2020/10	ආදායම් බදු සේවයේ වැටුප් ගෙවීම් මගින්:
2020 ජූ 21	ආදායම් බදු සේවය:



داسو سوسائٽي

ڪراچي، سن 2016 جو 31 ڏينهن جي اندر (جتي) سن 2017 جي 31 ڏينهن جي اندر (داسو سوسائٽي گروپ) 1 ٿي سگهين
 2016 سن 31 ڏينهن جي اندر 2017 جي 31 ڏينهن جي اندر جي مقابلي ۾ ڪم ڪيو ويو، جنهن جا نتيجا "داسو سوسائٽي گروپ
 سن 2019 جي 08 ڏينهن جي اندر 2019 جي 08 ڏينهن جي اندر AR-LBD/BPT/2019/089" ساري ساري جي مقابلي ۾
 ڪم ڪيو ويو، جنهن جا نتيجا "داسو سوسائٽي گروپ" 1000638/NOTA-BPT/LBD/2019/09 سن 2019 جي 09 ڏينهن جي اندر
 سن 2019 جي 08 ڏينهن جي اندر "داسو سوسائٽي گروپ" جي مقابلي ۾ ڪم ڪيو ويو.

ڪم ڪيو ويو، جنهن جا نتيجا "داسو سوسائٽي گروپ" سن 2020 جي 26 ڏينهن جي اندر 2020 جي 26 ڏينهن جي اندر
 2020 جي 26 ڏينهن جي اندر 2020 جي 26 ڏينهن جي اندر جي مقابلي ۾ ڪم ڪيو ويو، جنهن جا نتيجا "داسو سوسائٽي گروپ
 سن 2020 جي 21 ڏينهن جي اندر 2020 جي 21 ڏينهن جي اندر جي مقابلي ۾ ڪم ڪيو ويو، جنهن جا نتيجا "داسو سوسائٽي گروپ
 سن 2020 جي 21 ڏينهن جي اندر 2020 جي 21 ڏينهن جي اندر جي مقابلي ۾ ڪم ڪيو ويو.

ڪم ڪيو ويو، جنهن جا نتيجا "داسو سوسائٽي گروپ" سن 2020 جي 21 ڏينهن جي اندر 2020 جي 21 ڏينهن جي اندر
 2020 جي 21 ڏينهن جي اندر 2020 جي 21 ڏينهن جي اندر جي مقابلي ۾ ڪم ڪيو ويو، جنهن جا نتيجا "داسو سوسائٽي گروپ
 سن 2020 جي 21 ڏينهن جي اندر 2020 جي 21 ڏينهن جي اندر جي مقابلي ۾ ڪم ڪيو ويو، جنهن جا نتيجا "داسو سوسائٽي گروپ
 سن 2020 جي 21 ڏينهن جي اندر 2020 جي 21 ڏينهن جي اندر جي مقابلي ۾ ڪم ڪيو ويو.



5. **கேள்விகளை:** தரகச் சேவைகள் அமைச்சரவை அங்கீகரிக்கப்பட்ட சட்டம், 2015-ம் ஆண்டு அக்டோபர் 14-ல் இயற்றப்பட்டது. சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.

5.1 **அமைச்சரவை:** "சீர்திருத்தப் பணிகள்" என்ற அமைச்சரவைக்கு அங்கீகரிக்கப்பட்ட சட்டம், 2015-ம் ஆண்டு அக்டோபர் 14-ல் இயற்றப்பட்டது. சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.

5.2 **அமைச்சரவை:** சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.

5.3 **அமைச்சரவை:** சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.

5.4 **அமைச்சரவை:** சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.

5.5 **அமைச்சரவை:** சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.

5.6 **அமைச்சரவை:** சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.

6. **கேள்விகளை:** தரகச் சேவைகள் அமைச்சரவை அங்கீகரிக்கப்பட்ட சட்டம், 2015-ம் ஆண்டு அக்டோபர் 14-ல் இயற்றப்பட்டது. சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.

7. **அமைச்சரவை:** சீர்திருத்தப் பணிகள் நடைமுறைப்படுத்தப்படுமா என்பதைக் குறித்து அமைச்சரவைக்கு கேள்வி.



მართვა

საბჭოთაო პარლამენტის მიერ დამტკიცებული გადაწყვეტილების აღსრულება

... დაინდობს საბჭოთაო პარლამენტის გადაწყვეტილებას (არსებითად დადგინდა) და დასრულდა გადაწყვეტილება დაინდობს საბჭოთაო პარლამენტის გადაწყვეტილებას, განსაზღვრულია გადაწყვეტილების აღსრულების ვალდებულება (მან დასრულდა საბჭოთაო პარლამენტის გადაწყვეტილება) და დაინდობს საბჭოთაო პარლამენტის გადაწყვეტილებას, განსაზღვრულია გადაწყვეტილების აღსრულების ვალდებულება (მან დასრულდა საბჭოთაო პარლამენტის გადაწყვეტილება).

დასრულება

1. გადაწყვეტილება, მართვა საბჭოთაო პარლამენტის გადაწყვეტილება, 2016 წლის 16 თებერვლიდან 2017 წლის 15 თებერვლამდე, 08
 დასრულება 2019 წლის 20 თებერვლიდან გადაწყვეტილება საბჭოთაო პარლამენტის გადაწყვეტილება AR-LBD/BPT/2019/089 დასრულება
 დასრულება 4 და 4.1 დასრულება საბჭოთაო პარლამენტის გადაწყვეტილება.

“...Taxpayer was unable to provide sufficient documents to substantiate the receipt of funds from Signity Investment Limited, determination of the leasehold right value and settlement of consideration of the leasehold right to Dr Ibrahim Umar Maniku. Hence, was unable to substantiate the resultant finance cost and amortisation expenses deducted in computing the taxable profits for the tax year 2016 and 2017.”

არის დასრულებული საბჭოთაო პარლამენტის გადაწყვეტილება.

“... MIRA has disallowed the expenses for which the taxpayer was unable to provide sufficient documents as shown in Annexure 1.”



විදේශීය සේවකයන්ගේ සේවයේ යෙදවීමේදී පවතින වැටුප්වලට පදනම් කරගෙන 27 වන වර්ෂයේදී, 38 වන වර්ෂයේදී, උදාහරණයක් ලෙසින් පුද්ගලිකව 14 වන වර්ෂයේදී (A), 22 වන වර්ෂයේදී, 3 වන වර්ෂයේදී (B) සහ 16 වන වර්ෂයේදී (C) වැටුප්වලට පදනම් කරගෙන.

2. උදාහරණයක් ලෙසින් 4 සහ 4.2 වන වර්ෂයේදී පවතින වැටුප්වලට පදනම් කරගෙන.

“... taxpayer has deducted Loan interest on loan obtained from “Signity Investment Limited” incorporated in British Virgin Islands by the shareholder of the taxpayer.”

The funds were utilised for the purpose of earning dividend income from resident subsidiaries and hence not an expenditure incurred wholly and exclusively for the production of income

විදේශීය සේවකයන්ගේ සේවයේ යෙදවීමේදී පවතින වැටුප්වලට පදනම් කරගෙන.

“...MIRA has disallowed the interest expense as it is not an expense incurred for the purpose of production of income. (Annexure 2)”

විදේශීය සේවකයන්ගේ සේවයේ යෙදවීමේදී පවතින වැටුප්වලට පදනම් කරගෙන 10 වන වර්ෂයේදී (A) වැටුප්වලට පදනම් කරගෙන. 3. උදාහරණයක් ලෙසින් 4 සහ 4.3 වන වර්ෂයේදී පවතින වැටුප්වලට පදනම් කරගෙන.

“...taxpayer has deducted expenses of the subsidiary O Plus E Holdings Private Limited relating to the Head Lease Acquisition from MTDC, which is an expenditure not related to the business operation.”

විදේශීය සේවකයන්ගේ සේවයේ යෙදවීමේදී පවතින වැටුප්වලට පදනම් කරගෙන.

² 3/2010 (උදාහරණයක් ලෙසින් වැටුප්වලට පදනම් කරගෙන)

³ 2013/R-45 (උදාහරණයක් ලෙසින් වැටුප්වලට පදනම් කරගෙන)

⁴ උදාහරණයක් ලෙසින් පුද්ගලිකව සේවකයන්ගේ සේවයේ යෙදවීමේදී පවතින වැටුප්වලට පදනම් කරගෙන සේවකයන්ගේ සේවයේ යෙදවීමේදී පවතින වැටුප්වලට පදනම් කරගෙන.

⁵ 5/2011 (වැටුප්වලට පදනම් කරගෙන උදාහරණයක් ලෙසින්)

⁶ 2011/R-35 (වැටුප්වලට පදනම් කරගෙන උදාහරණයක් ලෙසින්)



“... MIRA has disallowed the expenses as it is not related to the business operations (Annexure 3)”.

- 1. 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030 2031 2032 2033 2034 2035 2036 2037 2038 2039 2040
- 4. 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030 2031 2032 2033 2034 2035 2036 2037 2038 2039 2040
- 5. 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030 2031 2032 2033 2034 2035 2036 2037 2038 2039 2040
- 6. 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030 2031 2032 2033 2034 2035 2036 2037 2038 2039 2040
- 7. 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028 2029 2030 2031 2032 2033 2034 2035 2036 2037 2038 2039 2040



අධිකරණයට ඉදිරිපත් කර ඇති සාක්ෂි සාධක සලකා බැලීමේදී, ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත.

13. උදාහරණයක් ලෙස, ප්‍රදානකරු විසින් 4.1 ක් වටිනාකමක් ප්‍රදානය කළ බවට සාක්ෂි සාධක සලකා බැලීමේදී, ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත. 1.1, 1.2 ක් වටිනාකමක් ප්‍රදානය කළ බවට සාක්ෂි සාධක සලකා බැලීමේදී, ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත. basis for disallowing the transaction

1. Taxpayer was unable to provide sufficient documents to substantiate transfer of funds \$37,000,000 from Signity Investment.
2. Taxpayer was unable to provide sufficient documents to substantiate the determination of the leasehold right value \$40,000,000.
3. Taxpayer was unable to provide sufficient documents to substantiate the settlement of \$37,000,000 to Dr Ibrahim Umar Maniku for the acquisition of the leasehold right.
4. Taxpayer was unable to provide sufficient documents to substantiate the balance settlement of \$3,000,000 to Dr Ibrahim Umar Maniku for the acquisition of the leasehold right.

සම්බන්ධ කර ඇති ප්‍රධාන කරුණු

14. ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත. ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත. ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත.

27. (අ) උපරිම වටිනාකමක් පිළිබඳව විමර්ශනයක් සඳහා, ප්‍රවේශයක්. ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත. ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත.

- (1) උපරිම වටිනාකමක් පිළිබඳව විමර්ශනයක් සඳහා, ප්‍රවේශයක්.
- (2) උපරිම වටිනාකමක් පිළිබඳව විමර්ශනයක් සඳහා, ප්‍රවේශයක්.
- (3) උපරිම වටිනාකමක් පිළිබඳව විමර්ශනයක් සඳහා, ප්‍රවේශයක්.

(අ) උපරිම වටිනාකමක් පිළිබඳව විමර්ශනයක් සඳහා, ප්‍රවේශයක්. ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත. ප්‍රදානකරු විසින් ප්‍රදානය කළ මුදල සහතික කළ නොහැකි බවට තීරණය කර ඇත.



2019/HC-A/380⁹ අයදුම් සටහනේදී, අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත.

21. අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත. 27 වන කොටසේ දී (ස) වගුවේ පිටු 16 දී (උ) වගුවේ දී සඳහන් කර ඇති, TAT-CA-B/2016/005 අයදුම් සටහනේදී සඳහන් කර ඇති ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත.

දැනුවත් කිරීමේ පිටුව

22. අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත. 16 වන කොටසේ දී (උ) වගුවේ දී සඳහන් කර ඇති, අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත.

It is evident from the review of the audit, the agreements executed were all related party agreements signed by the shareholders of the taxpayer. Therefore, the aforementioned agreements cannot be considered as sufficient and appropriate evidence to substantiate expenses deducted in computing the taxable profit.

23. අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත. 15 වන කොටසේ දී (ආ) වගුවේ දී සඳහන් කර ඇති, අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත.

දැනුවත් කිරීමේ පිටුවේ දී, අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත. අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත.

24. අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත. අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත.



⁹ 2019/HC-A/380 අයදුම් සටහනේ දී (උ) වගුවේ දී සඳහන් කර ඇති, අයදුම්කරු විසින් ආදායම් බරපතල කොටසට අදාළව සිදුකළ ගිණුම් පිළිබඳව විස්තර සපයා ඇත.

27. එවැනි සේවයේ ඇති නිලධාරීන්ගේ 27 වන කොටසේ (ස) කොටසේ ඇති නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනය.

එවැනි නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ 5 වන කොටසේ (ඉ) කොටසේ ඇති නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ.

28. 16 වන කොටසේ (උ) කොටසේ ඇති නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ.

දැනට ඇති සේවයේ ප්‍රවර්ධනයේ නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ 5 වන කොටසේ (ඉ) කොටසේ ඇති නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ.

29. 3 වන කොටසේ (ආ) කොටසේ ඇති නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ.

නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ සේවයේ ප්‍රවර්ධනයේ.

28. 3 වන කොටසේ (ආ) කොටසේ ඇති නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ.

නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ සේවයේ ප්‍රවර්ධනයේ.

29. 43 වන කොටසේ (ස) කොටසේ ඇති නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ 3/2010 (එවැනි)

නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ සේවයේ ප්‍රවර්ධනයේ.

10 නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ 4/2011 (දැනට ඇති නිලධාරීන්ගේ සේවයේ ප්‍රවර්ධනයේ)



අයදුම්කරු විසින් මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත.

34. සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත (determine) යනු මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත.

The company has acquired the leasehold rights of the islands of Veligandu Huraa, Kuda Huraa, Bodu Huraa and Dhigufinolhu in Kaafu toll on 1st August 2005 from Dr Ibrahim Umar Maniku, the immediate lessee for an acquisition cost of US\$ 40,000,000/-. The total acquisition cost of the islands has been recognised as an intangible asset and amortised of the remaining periods of leases.

35. අයදුම්කරු විසින් මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත. මෙම සේවාවන් සඳහා අයදුම් කර ඇති බවට තීරණය කර ඇත.



99.99% () 2015 2015
 80% () 2015 2015
 2015 2015
 2015 2015
 2015 2015
 2015 2015

39. 2015 2015
 () 2015 2015
 2015 2015
 2015 2015
 2015 2015
 2015 2015
 2015 2015
 2015 2015

40. 2015 2015
 () 2015 2015
 () 2015 2015
 2015 2015
 2015 2015

41. 2015 2015
 2015 2015
 2015 2015
 2015 2015
 2015 2015



المادة 53: الهيئة العامة للغرفة التجارية المصرية (م.ت.ج.م.)

53. الهيئة العامة للغرفة التجارية المصرية، برئاسة رئيسها، هي الهيئة المختصة بتنظيم وإدارة الأعمال التجارية في جمهورية مصر العربية.

المادة 54: الهيئة العامة للغرفة التجارية المصرية

54. الهيئة العامة للغرفة التجارية المصرية، برئاسة رئيسها، هي الهيئة المختصة بتنظيم وإدارة الأعمال التجارية في جمهورية مصر العربية.

المادة 55: الهيئة العامة للغرفة التجارية المصرية

55. الهيئة العامة للغرفة التجارية المصرية، برئاسة رئيسها، هي الهيئة المختصة بتنظيم وإدارة الأعمال التجارية في جمهورية مصر العربية.

المادة 56: الهيئة العامة للغرفة التجارية المصرية


56. الهيئة العامة للغرفة التجارية المصرية، برئاسة رئيسها، هي الهيئة المختصة بتنظيم وإدارة الأعمال التجارية في جمهورية مصر العربية.




مبلغ قرارداد (به ریال) USD 1,108,414.00 (یک میلیون و صد و هشتاد و چهار هزار و صد و چهارتایی ریال)

این قرارداد در تاریخ ۱۴۰۰/۰۳/۰۵ در تهران منعقد گردید و به امضاء طرفین رسید.

طرفین قرارداد


اینست خریدار
عقد قرارداد شماره ۰۰۰۰۰۰۰۰


اینست فروشنده
عقد قرارداد شماره ۰۰۰۰۰۰۰۰
(اینست)


اینست خریدار
عقد قرارداد شماره ۰۰۰۰۰۰۰۰


اینست خریدار
عقد قرارداد شماره ۰۰۰۰۰۰۰۰


اینست فروشنده
عقد قرارداد شماره ۰۰۰۰۰۰۰۰

